



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1899/35 - 2015 ජනවාරි මස 29 වැනි බ්‍රහස්පතින්දා - 2015.01.29

(ರಷ್ಯೇ ಬಲಯಾಗಿ ಪ್ರಸಿದ್ಧ ಕರನ ಲಡಿ)

I වැනි කොටස: (I) වැනි ජෙදය - සාමාන්‍ය

ರಷಯೇ ನಿವೆದನ

ରେଣ୍ଟ ନିବେଦନ୍ୟାକି

ରେଣ୍ଟ ଆଲ୍‌ଯୁପନନ୍ତ (235 ଲକ୍ଷ ଅଧିକାର୍ଯ୍ୟ)

2003 අංක 2 දරන රේගු (සංයෝධිත) පනතේ “ඉ” උපලේඛනයේ 10 වන වගන්තිය යටතේ නියෝගය

2003 අංක 2 දරන රේගු (සංයෝගීත) පනතේ “ඉ” උපලේඛනයේ අංක 10 වගන්තිය යටතේ මා වෙත පැවැත් ඇති බලතල ප්‍රකාරව රුපි කරුණානායක වන මම, මූල්දේ අමාත්‍යවරයා වශයෙන් අංක 87.01, 87.02, 87.03, 87.04, 87.05 සහ 87.11 යන සංයෝගිත වර්ගීකරණ දීර්ශ යටතේ වර්ගීකරණය වන ආනයනය කරනු ලබන මේටර වාහන සඳහා තීරු බදු සහ අනෙකුත් සියලු බදු හා ගාස්තු අයකිරීම සඳහා වටිනාකම (මිල) නියම කිරීම, වර්ෂ 2015 ජනවාරි මස 30 වැනි දින සිට අවුරුදු දෙකක කාලයක් බලපෑවත්වන පරිදි පහත සඳහන් ලෙස සිදු කළ යුතු බවට මෙයින් නියම කරනු ලැබේ.

මෝටර් වාහන සඳහා වටිනාකම (මිල) ගණනය කිරීම

සංයෝජන වර්ගීකරණ දිරෝ අංක 87.01, 87.02, 87.03, 87.04, 87.05 සහ 87.11 යටතෙන මෝටර් වාහන සඳහා රේගු වලිනාකම (මිල) පහත සඳහන් අදිතමයන් (1) (අ) හේ 1 (එ) සහ 2, 3, 4, 5 නි එකතුව වන පරිදි ගණනය කළ යුතු ය.

(1) (අ) අලින් මෝටර වාහන සඳහා;

පහත (i) හා (ii) හි සඳහන් පැගයන්ගෙන් වැඩි පැගය :-

(i) නිෂ්පාදකයා විසින් ප්‍රකාශන ගනුදෙනු කිරීමේ වට්නාකම පදනම් කරගත්, රේඛ අධ්‍යක්ෂ ජනරාල් විසින් තීරණය කරනු ලැබූ වට්නාකම්;

(ii) වාහනය ශ්‍රී ලංකාවේ වරායට පැමිණෙන තෙක් සත්‍ය ලෙසම ගනුදෙනු කළ FOB (නැව තෙක් නොමිලේ මිල) වේනාකම, මෙයට දේශීයව සිදුකරන ලද සැම ආකාරයකම ව්‍ය ගනුදෙනු ද ඇතුළත්ය.

(ஆ) புவிவிலி கர்ந லெ மேஷர வாகன சுல்ஹ,

වාහනය ශ්‍රී ලංකාවේ වරායට පැමිණෙන තෙක් සන්න ලෙසම ගනුදෙනු කළ FOB (නැව තෙක් නොමිලේ මිල) වටිනාකම, මෙයට දේශීයව සිද්ධරන ලද සෑම ආකාරයකම වූ ගනුදෙනු ද ඇතුළත්ය.

මෙම අති විශේෂ ගැසට් පතය www.documents.gov.lk වෙති ඇඩිටයන් බුගත කිරීම හැක.



- (2) ශ්‍රී ලංකාවේ වරාය දක්වා ප්‍රවාහන ගාස්තු;
- (3) ශ්‍රී ලංකාවේ වරාය දක්වා රස්සෙන වාරිකය;
- (4) ශ්‍රී ලංකාවේ වරාය දක්වා ප්‍රවාහනය කිමීමට අදාළ පැටවීම, බැම සහ අදාළ මෙහෙයුම් ගාස්තු;
- (5) මිලදී ගනු ලබන තැනැත්තා විසින් වාහනය ශ්‍රී ලංකාවේ වරායට පැමිණෙන තෙක් දරනු ලබන විකුණුම් කොමිස් හා තැයැවිකාර ගාස්තු.

2003 අංක 2 දරන රේගු (සංයෝධිත) පනතේ “ඉ” උපලේඛනයේ 10 වගන්තිය යටතේ ආඩුකළ වටිනාකම ගණනය කිරීම සම්බන්ධයෙන් වර්ෂ 2014 ඔක්තෝබර් මස 24 වැනි දින පළ කරන ලද අංක 1885/49 දරන ගැසට් නිවේදනය මෙයින් අවලංගු කරමි.

රඹි කරුණානායක,
මුදල් අමාත්‍යාංශය.

2015 ජනවාරි මස 29 වැනි දින,
මුදල් අමාත්‍යාංශය,
කොළඹ 01.

02 - 421